

1. මූල්‍ය ප්‍රකාශන

1.1 තත්ත්වගණනය කළ මතය

මැදවව්විය ප්‍රාදේශීය සභාවේ 2024 දෙසැම්බර් 31 දිනට වත්කම් හා වගකීම් ප්‍රකාශනය, එදිනෙන් අවසන් වර්ෂය සඳහා වූ විස්තීර්ණ ආදායම් ප්‍රකාශනය, ශුද්ධ වත්කම්/ ස්කන්ධය වෙනස්වීමේ ප්‍රකාශනය, මුදල් ප්‍රවාහ ප්‍රකාශනය සහ ප්‍රමාණාත්මක ගිණුම්කරණ ප්‍රතිපත්තිවලට අදාළ තොරතුරු ද ඇතුළත් මූල්‍ය ප්‍රකාශනවලට අදාළ සටහන්වලින් සමන්විත 2024 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය ප්‍රකාශන 1987 අංක 15 දරන ප්‍රාදේශීය සභා පනතේ 172 (1) උප වගන්තිය සහ 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 10(1) උප වගන්තිය සමඟ සංයෝජිතව කියවිය යුතු ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(1) ව්‍යවස්ථාවේ ඇතුළත් විධිවිධාන ප්‍රකාර මාගේ විධානය යටතේ විගණනය කරන ලදී. පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කළ යුතු යැයි මා අදහස් කරන මාගේ අදහස් දැක්වීම් හා නිරීක්ෂණයන් මෙම වාර්තාවේ දැක්වේ.

මෙම වාර්තාවේ 1.6 ඡේදයේ දක්වා ඇති කරුණුවලින් වන බලපෑම හැර, මූල්‍ය ප්‍රකාශනවලින් 2024 දෙසැම්බර් 31 දිනට මැදවව්විය ප්‍රාදේශීය සභාවේ මූල්‍ය තත්ත්වය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා එහි මූල්‍ය ක්‍රියාකාරීත්වය හා මුදල් ප්‍රවාහ පළාත් පාලන ආයතන සඳහා වූ ශ්‍රී ලංකා රාජ්‍ය අංශ ගිණුම්කරණ ප්‍රමිතියට අනුකූලව සත්‍ය හා සාධාරණ තත්ත්වයක් පිළිබිඹු කරන බව මා දරන්නා වූ මතය වේ.

1.2 තත්ත්වගණනය කළ මතය සඳහා පදනම

මෙම වාර්තාවේ 1.6 ඡේදයේ දක්වා ඇති කරුණු මත පදනම්ව මා මූල්‍ය ප්‍රකාශන සම්බන්ධයෙන් තත්ත්වගණනය කළ මතයක් පළකරනු ලැබේ.

ශ්‍රී ලංකා විගණන ප්‍රමිතිවලට (ශ්‍රී.ලං.වි.ප්‍ර.) අනුකූලව මා විගණනය සිදු කරන ලදී. මෙම විගණන ප්‍රමිත යටතේ වූ මාගේ වගකීම, මෙම වාර්තාවේ මූල්‍ය ප්‍රකාශන විගණනය සම්බන්ධයෙන් විගණකගේ වගකීම යන කොටසේ තවදුරටත් විස්තර කර ඇත. මාගේ තත්ත්වගණනය කළ මතය සඳහා පදනමක් සැපයීම උදෙසා මා විසින් ලබාගෙන ඇති විගණන සාක්ෂි ප්‍රමාණවත් සහ උචිත බව මාගේ විශ්වාසයයි.

1.3 මූල්‍ය ප්‍රකාශන සම්බන්ධයෙන් කළමනාකරණයේ සහ ඊට සම්බන්ධ පාලනය කරන පාර්ශවයන්ගේ වගකීම්

මෙම මූල්‍ය ප්‍රකාශන පළාත් පාලන ආයතන සඳහා වූ ශ්‍රී ලංකා රාජ්‍ය අංශ ගිණුම්කරණ ප්‍රමිතියට අනුකූලව පිළියෙල කිරීම හා සාධාරණ ලෙස ඉදිරිපත් කිරීම සහ වංචා හෝ වැරදි හේතුවෙන් ඇති විය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොර වූ මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකි වනු පිණිස අවශ්‍යවන අභ්‍යන්තර පාලනය තීරණය කිරීම කළමනාකරණයේ වගකීම වේ.

ප්‍රාදේශීය සභාවේ මූල්‍ය වාර්තාකරණ ක්‍රියාවලිය සම්බන්ධ වගකීම, පාලනය කරන පාර්ශවයන් විසින් දරනු ලබයි.

2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 16(1) උප වගන්තිය ප්‍රකාරව ප්‍රාදේශීය සභාවේ වාර්ෂික හා කාලීන මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකිවන පරිදි ස්වකීය ආදායම්, වියදම්, වත්කම් හා බැරකම් පිළිබඳ නිසි පරිදි පොත්පත් හා වාර්තා පවත්වාගෙන යා යුතුය.

1.4 විගණන විෂය පථය (මූල්‍ය ප්‍රකාශන විගණනය සම්බන්ධයෙන් විගණකගේ වගකීම)

සමස්තයක් ලෙස මූල්‍ය ප්‍රකාශන, වංචා සහ වැරදි නිසා ඇතිවන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොර බවට සාධාරණ තහවුරුවක් ලබාදීම සහ මාගේ මතය ඇතුළත් විගණන වාර්තාව නිකුත් කිරීම මාගේ අරමුණ වේ. සාධාරණ සහතිකවීම උසස් මට්ටමේ සහතිකවීමක් වන නමුත්, ශ්‍රී ලංකා විගණන ප්‍රමිති ප්‍රකාරව විගණනය සිදු කිරීමේදී එය සෑමවිටම ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් අනාවරණය කරගන්නා බවට වන තහවුරු කිරීමක් නොවනු ඇත. වංචා සහ වැරදි තනි හෝ සාමූහික ලෙස බලපෑම නිසා ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් ඇතිවිය හැකි අතර, එහි ප්‍රමාණාත්මක භාවය මෙම මූල්‍ය ප්‍රකාශන පදනම් කරගනිමින් පරිශීලකයන් විසින් ගනු ලබන ආර්ථික තීරණ කෙරෙහි වන බලපෑම මත රඳා පවතී.

ශ්‍රී ලංකා විගණන ප්‍රමිති ප්‍රකාරව විගණනයේ කොටසක් ලෙස මා විසින් විගණනයේදී වෘත්තීය විනිශ්චය සහ වෘත්තීය සැකමුසුවෙන් යුතුව ක්‍රියා කරන ලදී. මා විසින් තවදුරටත්,

- ප්‍රකාශ කරන ලද විගණන මතයට පදනමක් සපයා ගැනීමේදී වංචා හෝ වැරදි හේතුවෙන් මූල්‍ය ප්‍රකාශනවල ඇති විය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් ඇතිවීමේ අවදානම් හඳුනාගැනීම හා තක්සේරු කිරීම සඳහා අවස්ථාවෝචිතව උචිත විගණන පරිපාටි සැලසුම් කර ක්‍රියාත්මක කරන ලදී. වරදවා දැක්වීම හේතුවෙන් සිදුවන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් සිදුවන බලපෑමට වඩා වංචාවකින් සිදුවන්නා වූ බලපෑම ප්‍රබල වන්නේ ඒවා දුස්සන්ධානයෙන්, ව්‍යාජ ලේඛන සැකසීමෙන්, වෙනනාන්විත මහඟුරීමෙන්, වරදවා දැක්වීමෙන් හෝ අභ්‍යන්තර පාලනයන් මඟ හැරීමෙන් වැනි හේතු නිසා වන බැවිනි.
- අභ්‍යන්තර පාලනයේ සඵලදායීත්වය පිළිබඳව මතයක් ප්‍රකාශ කිරීමේ අදහසින් නොවුවද, අවස්ථාවෝචිතව උචිත විගණන පරිපාටි සැලසුම් කිරීම පිණිස අභ්‍යන්තර පාලනය පිළිබඳව අවබෝධයක් ලබාගන්නා ලදී.
- භාවිතා කරන ලද ගිණුම්කරණ ප්‍රතිපත්තිවල උචිතභාවය, ගිණුම්කරණ ඇස්තමේන්තුවල සාධාරණත්වය සහ කළමනාකරණය විසින් කරන ලද සම්බන්ධිත හෙළිදරව් කිරීම් අගයන ලදී.
- මූල්‍ය ප්‍රකාශනවල ව්‍යුහය හා අන්තර්ගතය සඳහා පාදක වූ ගනුදෙනු හා සිද්ධීන් උචිත හා සාධාරණව ඇතුළත් වී ඇති බව සහ හෙළිදරව් කිරීම් ඇතුළත් මූල්‍ය ප්‍රකාශනවල සමස්ත ඉදිරිපත් කිරීම අගයන ලදී.

හැකිතාක් දුරට හා අවශ්‍ය ඕනෑම විටෙක පහත සඳහන් දෑ පරීක්ෂා කිරීම සඳහා විගණන විෂය පථයද පුළුල් කර ඇත.

- තොරතුරු ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් බලන කල ප්‍රාදේශීය සභාවේ කාර්යයන් අඛණ්ඩව ඇගයීමට හැකිවන පරිදි එහි සංවිධානය, පද්ධති, පරිපාටි, පොත්පත්, වාර්තා හා වෙනත් ලියකියවිලි විධිමත්ව හා ප්‍රමාණාත්මකව සැලසුම් කර තිබේද යන බව සහ එකී පද්ධති, පරිපාටි, පොත්පත්, වාර්තා හා වෙනත් ලියකියවිලි ඵලදායී ලෙස පවත්වාගෙන යනු ලැබේ ද යන බව;
- අදාළ ලිඛිත නීතියකට හෝ ප්‍රාදේශීය සභාව විසින් නිකුත් කරන ලද වෙනත් පොදු හෝ විශේෂ විධානයකට අනුකූලව, ප්‍රාදේශීය සභාව ක්‍රියා කර ඇති බව,
- සිය බලතල, කර්තව්‍ය සහ කාර්යයන්ට අනුකූලව කටයුතු කර ඇති බව,
- සම්පත් සකසුරුවම් ලෙස, කාර්යක්ෂම ලෙස සහ ඵලදායී ලෙස කාලසීමාවන් තුළ සහ අදාළ නීතිරීතිවලට අනුකූලව ප්‍රසම්පාදනය කර භාවිතා කර ඇති බව.

1.5 වෙනත් නෛතික අවශ්‍යතා පිළිබඳ වාර්තාව

2018 අංක 19 දරන ජාතික විගණන පනතේ පහත සඳහන් අවශ්‍යතාවයන් සම්බන්ධයෙන් විශේෂ ප්‍රතිපාදන ඇතුළත් වේ .

- (අ) 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 6 (1) (ඇ) (iii) වගන්තියේ සඳහන් අවශ්‍යතාවය අනුව ප්‍රාදේශීය සභාවේ මූල්‍ය ප්‍රකාශන ඉකුත් වර්ෂය සමඟ අනුරූප වේ.
- (ආ) 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 6 (1) (ඇ) (iv) වගන්තියේ සඳහන් අවශ්‍යතාවය අනුව, ඉකුත් වර්ෂයේදී මා විසින් සිදුකරන ලද නිර්දේශයන් ඉදිරිපත් කරන ලද මූල්‍ය ප්‍රකාශනවල ඇතුළත්ව ඇත.

1.6 මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීම සම්බන්ධයෙන් වූ විගණන නිරීක්ෂණ

1.6.1 නොසැසඳූ පාලන ගිණුම් හෝ වාර්තා

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) නව වෙළෙඳ සංකීර්ණ කුලී ආරම්භක ලැබිය යුතු ශේෂය ලෙස වත්කම් හා වගකීම් ප්‍රකාශයේ රු.27,079,478 ක් දක්වා තිබුණද උපලේඛනය අනුව එම වටිනාකම රු.26,779,078 ක් බැවින් රු.300,400 ක ආරම්භක ශේෂයේ නොසැසඳීමක් ද සමාලෝචිත වර්ෂය අවසානයට ලැබිය යුතු ශේෂය වත්කම් හා වගකීම් ප්‍රකාශයේ රු.29,486,918 ක් වූ වටිනාකම උප ලේඛනය තුළ රු.29,190,518 ක් ලෙස දක්වා තිබීමෙන් වර්ෂ අවසාන ශේෂයෙහි රු.296,400 ක නොසැසඳීමක් ද විය.	පිළිගන්නා බව.	අනුරූපී වාර්තා උපලේඛන සමඟ සසඳා නිවැරදි කළ යුතුය.
(ආ) සමාලෝචිත වර්ෂයේ JCB යන්ත්‍රයේ කුලී ආදායම් ලේඛනය අනුව ආදායම රු.211,100 ක් වුවද ලෙජර් ගිණුමේ එය රු.255,500 ක් ලෙස දක්වා තිබීමෙන් රු.44,400 ක වෙනසක් විය.	පිළිගන්නා බව.	-එම-
(ඇ) සමාලෝචිත වර්ෂයේ වත්කම් හා වගකීම් ප්‍රකාශය තුළ කලින් ලද ආදායම් රු.6,365,076 ක් ලෙස දක්වා තිබුණද ලෙජර් ගිණුමේ එය රු.6,326,120 ක් ලෙස දක්වා තිබීමෙන් රු.38,956 ක වෙනසක් විය.	පිළිගන්නා බව.	අනුරූපී වාර්තා උපලේඛන සමඟ සසඳා නිවැරදි කළ යුතුය.
(ඈ) 2024 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා වත්කම් බදු දීමේ ලේඛනය අනුව මුළු බදු ලැබීම් රු.2,210,250 ක් වුවද විස්තීර්ණ ආදායම් ප්‍රකාශයේ රු.2,260,350 ක ආදායමක් දක්වා තිබූ බැවින් රු.50,100 ක නොසැසඳීමක් විය.	පිළිගන්නා බව.	-එම-

1.6.2 විගණනය සඳහා අවශ්‍ය ලිඛිත සාක්ෂි නොමැති වීම

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
එකතු වටිනාකම රු.87,755,230ක් වූ ගිණුම් විෂයයන් 16කට අදාළ ලිපිගොනු ආදායම් ලේඛන හා ශේෂ සනාථ කිරීම් ඉදිරිපත් නොකිරීම හේතුවෙන් විගණනයේදී සතුටුදායක ලෙස පරීක්ෂා කිරීමට නොහැකි විය.	අදහස් දක්වා නොමැත.	තහවුරු කරන ලිඛිත සාක්ෂි ඉදිරිපත් කළ යුතුය.

1.7 අනුකූල නොවීම

1.7.1 නීති, රීති, රෙගුලාසි හා කළමනාකරණ තීරණවලට අනුකූල නොවීම

නීති, රීති, රෙගුලාසි ආදියට යොමුව	අනුකූල නොවීම	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ මුදල් රෙගුලාසි මු.රෙ 396 (ඇ) (i) (ii) (iii)	සමාලෝචිත වර්ෂයේ අවසන් දිනට මාස 06 ඉක්ම වූ වටිනාකම රු.37,863 ක් වූ චෙක්පත් පිළිබඳව යොමුගත රෙගුලාසි ප්‍රකාරව කටයුතු කර නොතිබුණි.	පිළිගන්නා බව.	මුදල් රෙගුලාසි ප්‍රකාරව කටයුතු කළ යුතුය.
(ආ) මු.රෙ. 1645	වාහන 07 කට අදාළව ඉන්ධන පරීක්ෂාවන් සිදුකිරීම, වාහන ආදායම් බලපත්‍ර ලබාගැනීම හා මාසික ධාවන සාරාංශ යාවත්කාලීනව පවත්වාගෙන යාමට කටයුතු කර නොතිබුණි.	පිළිගන්නා බව.	මුදල් රෙගුලාසි ප්‍රකාරව කටයුතු කළ යුතුය.

2. මූල්‍ය සමාලෝචනය

2.1 මූල්‍ය ප්‍රතිඵල

ඉදිරිපත් කරන ලද මූල්‍ය ප්‍රකාශන අනුව 2024 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා සභාවේ වියදම ඉක්මවූ අයහාරය රු.7,182,590 ක් වූ අතර ඊට අනුරූපව ඉකුත් වර්ෂයේ වියදම ඉක්ම වූ අයහාරය රු.2,653,158 ක් විය.

2.2 ආදායම් පරිපාලනය

2.2.1 ඇස්තමේන්තුගත ආදායම්, බිල් කළ ආදායම්, රැස් කළ ආදායම් හා හිඟ ආදායම්

ලේකම්වරයා විසින් ඉදිරිපත් කළ තොරතුරු අනුව සමාලෝචිත වර්ෂයට හා ඉකුත් වර්ෂයට අදාළව ඇස්තමේන්තුගත ආදායම්, බිල් කළ ආදායම්, රැස් කළ ආදායම් හා හිඟ ආදායම් පිළිබඳ තොරතුරු පහත දැක්වේ.

2024					2023				
ආදායම් ප්‍රභවය	ඇස්තමේන්තුගත ආදායම	බිල් කළ ආදායම	රැස්කළ ආදායම	දෙසැම්බර් 31 දිනට මුළු හිඟය	ඇස්තමේන්තුගත ආදායම	බිල් කළ ආදායම	රැස්කළ ආදායම	දෙසැම්බර් 31 දිනට මුළු හිඟය	
	රු.	රු.	රු.	රු.	රු.	රු.	රු.	රු.	
(i) වරිපනම් හා බදු	4,507,522	4,974,392	4,974,392	6,272,411	4,498,664	4,738,766	3,371,917	6,300,713	
(ii) කුලී	24,016,541	17,868,876	10,042,728	35,710,352	33,136,907	16,578,785	8,298,358	35,796,001	
(iii) බලපත්‍ර ගාස්තු	616,000	535,810	298,110	90,500	519,027	427,200	427,200	90,500	
(iv) වෙනත් ආදායම්	10,998,080	12,239,462	8,773,876	14,826,493	12,275,818	12,575,582	12,087,886	15,918,472	
	<u>40,138,143</u>	<u>35,618,540</u>	<u>24,089,106</u>	<u>56,899,756</u>	<u>50,430,416</u>	<u>34,320,333</u>	<u>24,185,361</u>	<u>58,105,686</u>	

2.2.2 ආදායම් රැස්කිරීමේ කාර්යසාධනය

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) වරිපනම් හා බදු		
සමාලෝචිත වර්ෂය අවසානයේදී රු.5,555,561 ක් වූ හිඟ වරිපනම් පැවති අතර වරිපනම් ආදායම් රැස්කිරීමේ කාර්යසාධනය දුර්වල මට්ටමක පැවතුණි.	පිළිගන්නා බව.	හිඟ ආදායම් රැස්කිරීමට කටයුතු කළ යුතුය.
(ආ) කුලී		
සමාලෝචිත වර්ෂය අවසන් වනවිට සභාවේ පොදු වෙළෙඳ සංකීර්ණයේ පිහිටි කඩ කාමර 54 ට අදාළව රු.891,071 ක් හා නව වෙළෙඳ සංකීර්ණයේ පිහිටි කඩ කාමර 42 ට අදාළව රු.29,486,918 ක් ලෙස එකතුව රු.30,377,989 ක් වූ හිඟ මුදලක් පැවතුණි.	පිළිගන්නා බව.	හිඟ කුලී කඩිනමින් අයකර ගැනීමට කටයුතු කළ යුතුය.
(ඇ) වෙනත් ආදායම්		
(i) පළාත් සභාවේ ප්‍රධාන ලේකම්වරයාගෙන් සහ අනෙකුත් බලධාරීන්ගෙන් 2024 දෙසැම්බර් 31 ලැබිය යුතුව තිබූ උසාවි දඩ රු.2,490,903 ක් හා මුද්දර ගාස්තු රු.2,329,100 ක් අයකරගෙන නොතිබුණි.	අයකර ගැනීමට කටයුතු කරන බව.	කාලීනව අදාළ ආදායම් හඳුනා ගැනීමට කටයුතු කළ යුතුය.
(ii) වර්ෂය ආරම්භයේදී පැවති රු.586,200 ක් වූ හිඟ නල ළිං ආදායමෙන් රු.32,000 ක් පමණ සමාලෝචිත වර්ෂය තුළදී අයකර තිබීමෙන් තවදුරටත් රු.554,200 ක හිඟ නල ළිං ආදායමක් පැවතුණි.	පිළිගන්නා බව.	හිඟ ආදායම් රැස් කිරීමට කටයුතු කළ යුතුය.

3. මෙහෙයුම් සමාලෝචනය

3.1 පනතින් පවරා ඇති කාර්යයන් ඉටු කිරීම

ප්‍රාදේශීය සභා පනතේ 3 වන වගන්තිය යටතේ මහජන සෞඛ්‍ය, පොදු උපයෝගීතා සේවා සහ පොදු මංමාවත් පිළිබඳ කාරණා විධිමත් කිරීම හා පාලනය කිරීම, ජනතාවගේ සුඛ විභරණය, පහසුව හා සුභසාධනය යන සභාව විසින් ඉටු කළයුතුව තිබුණු කර්තව්‍යයන් ඉටු කිරීම පිළිබඳව නිරීක්ෂණය වූ කරුණු පහත දැක්වේ.

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
ප්‍රාදේශීය සභා පනතේ 126 වගන්තිය යටතේ ප්‍රධාන කාරණා 30 ක් ඉටු කිරීම සඳහා අතුරු ව්‍යවස්ථා පැනවිය හැකිව තිබූ නමුත් 2024 දෙසැම්බර් 31 දින වනවිටත් එම කාරණා වෙනුවෙන් අතුරු ව්‍යවස්ථා පනවා ගැනීමට කටයුතු කර නොතිබුණි.	පිළිගන්නා බව.	අතුරු ව්‍යවස්ථා පනවා ගැනීමට ක්‍රියාකළ යුතුය.

3.2 මෙහෙයුම් අකාර්යක්ෂමතා

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
වෙළෙඳ සංකීර්ණය කඩ කාමර 54 ට අදාළ ගිවිසුම් අවලංගු වී තිබුණද සමාලෝචිත වර්ෂය අවසන් වන විටද ඒ සඳහා නව ගිවිසුම්ගත වීමකට කටයුතු කර නොතිබුණි.	ගිවිසුම් අවසන් වන කාලයක් සඳහන් කර නොමැති අතර දීර්ඝ කාලීන ලෙස ගිවිසුම් අත්සන් කර ඇති බව.	ගිවිසුම්ගතවීමට කටයුතු කළ යුතුය.

3.3 කළමනාකරණ අකාර්යක්ෂමතා

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) කඩ කාමර පිළිබඳව තොරතුරු දත්ත පද්ධතියට යාවත්කාලීන කිරීම පිළිබඳව පරීක්ෂාවේදී සභාව සතුව කඩ කාමර 103 ක් පැවතියද කඩ කාමර 98 කට අදාළව පරිගණක මෘදුකාංග දත්ත පද්ධතිය (CAT) තුළ යාවත්කාලීන නොවීය.	පිළිගන්නා බව.	දත්ත පද්ධතිය යාවත්කාලීන කළ යුතුය.

(ආ)	2019 වර්ෂයේදී ජල සම්පාදන මණ්ඩලයට රු.2,343,240 ක් ගෙවා ඉදිකරන ලද පිළිසරු ඒකකයේ පිහිටි ප්‍රති ආසාති ජල පෙරණ පද්ධතිය අක්‍රියවීම නිසා ඒ තුළින් අපේක්ෂිත අරමුණ ඉටුවී නොතිබුණි.	ගලෙන්බිඳුණුවැව ප්‍රාදේශීය සභාවට භාර දෙන ලද බව.	එලදායී ලෙස ක්‍රියාත්මක කිරීමට කටයුතු කළ යුතුය.
(ඇ)	2024 වර්ෂයේදී දැන්වීම් පුවරු පිළිබඳව සමීක්ෂණයක් සිදුකර ලැබිය යුතු ආදායම හඳුනාගෙන නොතිබුණි.	පිළිගන්නා බව.	දැන්වීම් පුවරු පිළිබඳ සමීක්ෂණය සිදුකර ආදායම හඳුනා ගැනීමට කටයුතු කළ යුතුය.
(ඈ)	සභාවට අයත් යන්ත්‍ර ණය පදනම මත ලබාදීම වෙනුවෙන් සහිකයන් 04 දෙනෙකුගෙන් අයවිය යුතු රු.119,750 ක් 2021 වර්ෂයේ සිට පැවතියද එම මුදල අයකර ගැනීමට කටයුතු කර නොතිබුණි.	පිළිගන්නා බව.	හිඟ මුදල් අයකර ගැනීමට කටයුතු කළ යුතුය.

3.4 නිශ්කාර්ය හෝ ඌන උපයෝජන දේපල පිරියත හා උපකරණ

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
2022 සැප්තැම්බර් 26 දිනැති ලිපිය අනුව රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය මගින් සභාවට දී තිබුණු වටිනාකම රු.14,000,000 ක් වූ ජල බවුසරය 2024 දෙසැම්බර් මස වනවිටත් කිසිදු කාර්යයක් සඳහා යොදා නොගෙන නිෂ්කාර්යව තිබුණි.	මේ වනවිට පානීය නොවන ජලය සැපයීමට කටයුතු කර ඇති බව.	එලදායී ලෙස යොදාගැනීමට කටයුතු කළ යුතුය.

3.5 වාහන පද්ධති කලමනාකරණය

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) වලංගු ආදායම් බලපත්‍රයක් සහිතව වාහන ධාවනය කිරීම කළ යුතු වුවත් 2024 දෙසැම්බර් 31 වන විටත් වලංගු ආදායම් බලපත්‍රයක් නොමැතිව වාහන 04 ක් ධාවනයේ යොදවා තිබුණි.	පිළිගන්නා බව.	වාහන ආදායම් බලපත්‍ර ලබාගැනීමට කටයුතු කළ යුතුය.

රක්ෂණ බලපත්‍ර
ලබාගැනීමට කටයුතු කළ
යුතුය.